


හුමාලය නිපද වීම සඳහා ශිෂ්ටයෙකු විසින් විද්‍යාගාරය තුළ සකස් කරන ලද උපකරණයක් රුප සටහනෙන් පෙන්වා ඇත. හුමාලය පිටතට ගැනීම B නළය යොදා ගෙන ඇත.



(a) මෙම සැකකැස්මෙන් A සහ B නළ දෙක වැරදි මෙස සට කොට ඇත. ඔබ ඒවා නිවැරදි ව සකස් කරන අයුරු සඳහන් කරන්න.

(i) A නළය _____

(ii) B නළය _____

(b) A නළය තිබේමේ අවශ්‍යතාව ක්‍රමක් ද ?

(c) ඉහත (a) හි සඳහන් වෙනස්කම් කළ පසුව ජලයේ වාෂ්පිකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම සඳහා ඉහත සැකකැස්ම යොදාගත් ශිෂ්ටයා, B නළයේ බිජිලෝර ජලය සහිත C කැලරුම්වරය තුළට කෙළින් ම අනුල් කළේය. මෙම ත්‍රියාවලිය සනුවුලායක නැත.

(i) එයට හේතුව පැහැදිලි කරන්න.

(ii) මෙම පරික්ෂණය කිරීමේ නිවැරදි ආකාරය වන්නේ කැලරුම්වරය තුළට හුමාලය යැවීමට පෙර B නළයේ බිජිලෝරට තවත් උපකරණ කොටසක් සම්බන්ධ කිරීමයි. B නළය සහ කැලරුම්වරය අතර ඇති අවකාශයේ මෙම උපකරණ කොටසෙහි රුප සටහනක් අදින්න.

(d) (i) අදාළ උෂ්ණත්ව මිනුම් දෙකට අමතරව මෙම පර්ක්සනයේ දී ඔබ විසින් ලබාගත යුතු අනෙක් මිනුම් මොනවා දැයි ලියා දක්වන්න.

1. _____

2. _____

3. _____

(ii) ජලයෙහි වාෂ්පිකරණයේ විභිංත්ව ගුප්ත තාපය ගණනය කිරීම සඳහා ඔබට අවශ්‍ය අමතර දත්ත මොනවා ද ?

1. _____

2. _____

(e) මෙම පර්ක්සනයේ නිරවද්‍යතාව වැඩි කිරීම සඳහා ඔබට ගත හැකි පූර්වෝපායයන් මොනවා ද ?

1. _____

2. _____

(f) මෙම පර්ක්සනයට කදුරට පාසලක සිදු කළ අවස්ථාවේ දී පිඩනමානයේ කියවීම රසදිය 700 mm ලෙස සඳහන් වේ නිඛුණි. ඕනෑම විසින් මෙම සාධකය තම ගණනයේ දී සැලකිල්ලට ගත යුත්තේ කෙසේ දැයි පැහැදිලි කරන්න.
